

**KE 1 -Financial Accounting & Reporting Fundamentals  
Suggested Answer & Marking Grid (Sinhala)**

# 01 කොටස

## ප්‍රශ්න අංක 01

### 1(අ)

#### 1.1.

අධ්‍යයන ප්‍රතිඵලය :

1.2.6 මූල්‍ය ප්‍රකාශනවල ගුණාංග පැහැදිලි කරන්න.

නිවැරදි පිළිතුර : ඇ

මූල්‍ය වාර්තාකරණය සඳහා වූ ආකෘතිමය රාමුව අනුව නිවැරදි පිළිතුර මෙයයි. විකල්ප (අ) (ආ) සහ (ඇ) හිදී ගුණාත්මක ලක්ෂණ දෙවර්ගයම මිශ්‍ර කර ඇත.

#### 1.2.

අධ්‍යයන ප්‍රතිඵලය:

1.1.1 ව්‍යාපාර සංවිධානයක් තුළ යහපාලන ව්‍යුහය හඳුනාගැනීම

නිවැරදි පිළිතුර : අ

විකල්ප (අ) පරිදි අධ්‍යක්ෂ මණ්ඩලයේ බහුතරය කළමනාකරණයට සහභාගිවන අයවලින් නොවන හෙයින් යහපාලනය ආරක්ෂා කිරීමට අධ්‍යක්ෂ මණ්ඩලයට හැකියාව ඇත.

විකල්ප (ආ) හි සඳහන් පරිදි ප්‍රධාන විධායක නිලධාරීන් කොටස් දැරීම හෝ නොදැරීම ඔහුගේ / ඇයගේ විශේෂඥතාවයට බාධාවක් නොවේ. ඇතැම් විට ප්‍රධාන විධායක නිලධාරීන් කොටස්කාරයෙක් නම්, සමාගමේ උත්තතිය සඳහා වඩාත් උනන්දුවක් දැක්විය හැකිය. එහෙත්, මෙහි සඳහන් කරුණ යහපාලනය තහවුරු නොකරයි.

විකල්ප (ඇ) හි සඳහන් පරිදි ප්‍රධාන කොටස්කරු සුළු කොටස්හිමියන්ගේ ඇල්ම තහවුරු කිරීම වෙනුවට ඔහුගේ අයිතිය තහවුරු කර ගැනීමට වැඩිපුර උත්සාහ ගත හැකිය. එය යහපාලනය යන්න තහවුරු කරන සාධකයක් නොවේ.

විකල්ප (ඈ) යන්න අනුව ප්‍රධාන විධායක නිලධාරී සහ සභාපති එකම තැනැත්තා වන විට තීරණ ගැනීමේ ක්‍රියාවලිය පහසුවෙන් කළ හැකි වුවද ඇතැම් විට ප්‍රධාන විධායක නිලධාරීවරයා අත්තනෝමතික තීරණවලට එළැඹිය හැකිය. එමගින් කොටස්කරුවන්ට අයහපත්කම සිදුවිය හැකිය. එසේ හෙයින් එය යහපාලන මූලධර්ම හා එකඟ නොවේ.

#### 1.3.

අධ්‍යයන ප්‍රතිඵලය:

4.13.2 SME සඳහා වන SLFRS භාවිතා කිරීමේ අවශ්‍යතාවය හඳුනාගැනීම

නිවැරදි පිළිතුර : අ

1987 අංක 36 දරන සුරැකුම් හා විනිමය කොමිෂන් සභාව පනත යටතේ ලැයිස්තුගත සමාගම්ද, ප්‍රසිද්ධ වෙළෙඳ පලේ මූල්‍ය සාධන පත්‍ර අලෙවිකරන සමාගම්ද, අරමුදල් කළමනාකරණ සමාගම්ද, ශ්‍රී ලංකා මූල්‍ය වාර්තාකරණ ප්‍රමිත අනුව මූල්‍ය ප්‍රකාශන සකස් කිරීම කළ යුතු හෙයින් විකල්ප (ආ), (ඇ) සහ (ඈ) යන්න නිවැරදි පිළිතුරු නොවේ.

1.4.

අධ්‍යයන ප්‍රතිඵලය:
4.10.2 නිර්වචන / නිශ්චිත දායක සැලසුම් හා නිර්වචන ප්‍රතිලාභ සැලසුම් අතර වෙනස පැහැදිලි කිරීම

නිවැරදි පිළිතුර :ඇ

පාරිතෝෂික ගෙවීම කෙටි කාලීන ප්‍රතිලාභයක් නොවේ. එය දීර්ඝකාලීන ප්‍රතිලාභයකි. පාරිතෝෂික සඳහා හිමිකම් ලැබීමට ඕනෑම සේවකයෙකු අඛණ්ඩව වර්ෂ 05 ක සේවා කාලයක් සම්පූර්ණ කළ යුතුවේ.

1.5.

අධ්‍යයන ප්‍රතිඵලය:
4.11.1 මූලික මූල්‍ය වත්කම් හා මූල්‍ය වගකීම් හඳුනාගැනීම

නිවැරදි පිළිතුර :ඇ

සමාගමක් නිකුත් කළ කොටස් ස්කන්ධ උපකරණ ගණයට වැටෙන අතර, ඒවා මූල්‍ය වත්කම් යන්නට අයත් නොවේ.

1.6.

අධ්‍යයන ප්‍රතිඵලය:
4.4.1 සංවිධානයක් හා සම්බන්ධ විවිධ මුදල් ප්‍රවාහ හඳුනාගැනීම

නිවැරදි පිළිතුර : ඇ

ණයකර ස්කන්ධ ලෙස පරිවර්ථනය කිරීම සහ ප්‍රසාද කොටස් නිකුත් කිරීම තුළින් මුදල් ජනනය නොවේ. ඒවා පොත් සටහන් පමණි. ඒ අනුව, එම අයිතමයන් තුළින් මුදල් උත්පාදනයක් සිදු නොවේ.

1.7.

අධ්‍යයන ප්‍රතිඵලය:
4.6.6 ගිණුම්කරණ ඇස්තමේන්තු වෙනස්වීම් ඇතුළත්වු ගනුදෙනු වාර්තාකිරීම

නිවැරදි පිළිතුර : ආ

ගිණුම්කරණ ඇස්තමේන්තුවක වෙනස්වීම් ප්‍රවර්ථන වර්ෂයේ සහ අනාගත වර්ෂයන් සඳහා ගැලපුම් කිරීම මෙන්ම නව ගිණුම්කරණ ප්‍රතිපත්තියක් භාවිතා කිරීමට ආරම්භ කිරීමෙන් පසුව ඇතිවන ගනුදෙනු ප්‍රවර්ථන වර්ෂයේ සහ අනාගත වර්ෂයන් සඳහා අදාළ වන හෙයින් එම දෙවර්ගයේම අනාගතයට බලපාන ලෙස (අනාගතයානුයෝගී ක්‍රමයට) ගැලපීම් කරනු ලැබේ.

එහෙත්, පෙර වර්ෂ දෝෂ නිවැරදි කිරීම් හා ගිණුම් ප්‍රතිපත්ති වෙනස්කිරීම යන දෙකම අතීතයට බලපාන පරිදි (අතීතයානුයෝගී ක්‍රමයට) ගැලපිය යුතුය.

1.8.

අධ්‍යයන ප්‍රතිඵලය:
2.7.2 මුදල් පොතේ ශේෂය සහ බැංකු ප්‍රකාශන ශේෂය සංසන්දනය කරන්නේ බැංකු සැසඳුම් ප්‍රකාශනයක් පිළියෙල කිරීම.

නිවැරදි පිළිතුර : ආ

බැංකු ප්‍රකාශනයේ දක්වන රු. 25,000 ක අයිරා ශේෂයට නිකුත් කර ඇති නමුත් ඉදිරිපත් කර නැති වෙක්පත්වල අගය රු. 21,000 ක් (එනම්, රු. 10,000+11,000) ගලපා තැන්පත් කල නමුත් බැර නොකල වෙක්පත්වල අගය රු. 4,000 ගැලපු පසු ලැබෙන්නේ මුදල් පොතේ තිබිය යුතු නිවැරදි බැංකු ශේෂය වන රු. 42,000 අයිරාවකි.

මෙහිදී රු. 2,000 බැංකු ගාස්තුව ගැලපිය යුතු වන්නේ මුදල් පොත සංශෝධනය කිරීමටයි. මුදල් පොත සංශෝධනය කල පසු ලැබිය යුතු වන්නේ මුදල් පොතේ නිවැරදි බැංකු ශේෂය වන අතර, එය බැංකු සැසඳුම් ප්‍රකාශනයේ අවසාන පිළිතුරයි.

1.9.

අධ්‍යයන ප්‍රතිඵලය:
3.6.2 මූලික ගිණුම්කරණ අනුපාත ගණනය කිරීම (ලාභදායී අනුපාත, ද්‍රවශීල අනුපාත, තෝලන අනුපාත-ආයෝජන අනුපාත හැර)

නිවැරදි පිළිතුර : ඇ

දළ ලාභාන්තිකයෙන් වියදම් සහ බදු අඩු කල පසු ලැබෙන්නේ ශුද්ධ ලාභාන්තිකයයි. 9%. (=30% - 12% - 9%) ස්කන්ධය මත ප්‍රතිලාභය සරල ආකාරව ලබාගැනීම සඳහා ශුද්ධ ලාභාන්තිකය වත්කම් පිරිවැටුම් අනුපාතයෙන් ගුණකල හැකිය. ඒ අනුව, 9% x 3 = 27%.

1.10.

අධ්‍යයන ප්‍රතිඵලය:
1.2.5 මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමේදී පාදකවන බලපවත්වන උපකල්පන අඛණ්ඩ පැවැත්ම සහ ගිණුම්කරණ සංකල්ප පැහැදිලි කරන්න. ( උපචිත, ප්‍රමාණාත්මක, ඒකාකාරීබව, ව්‍යාපාර ඒකක, ගැලපුම්, ආරක්‍ෂ, කාලපරිච්ඡේදනය, උපලබ්ධි, විශ්වාසවන්තබව සහ සංසන්දනය කල හැකිබව)

නිවැරදි පිළිතුර : ආ

මූල්‍ය ප්‍රකාශන සකස් කිරීමේ ක්‍රියාවලියේදී අඛණ්ඩභාවය පිළිබඳව උපකල්පනය සඳහා වඩාත් අවශ්‍ය වන්නේ, අනාගත දකීය හැකි කාලයක් සඳහා ව්‍යාපාරය අඛණ්ඩව පවතින්නේද යන්න නිශ්චය කිරීමයි. මෙහිදී අනිකුත් විකල්පයන් සාකච්ඡා කරන්නේ ව්‍යාපාර කටයුතුවල අනාගත පැවැත්ම පිළිබඳවයි.

ලකුණු ක්‍රමය
සෑම ප්‍රශ්නයක් සඳහාම ලකුණු 02 බැගින්
මුළු ලකුණු 20

**1(අ)**

**1.11**

අධ්‍යයන ප්‍රතිඵලය:
4.4.2 සෘජු ක්‍රමය සහ වක්‍ර ක්‍රමය යනු කුම දෙකටම මුදල් ප්‍රවාහ ප්‍රකාශ පිළියෙල කිරීම

	රු.	වෙන් කල ලකුණු
වර්ෂය සඳහා ක්ෂය වියදම්	988,400	0.5
දේපළ, පිරිසක හා උපකරණ විකිණීමේ ලාභය	543,000	0.5
දේපළ, පිරිසක හා උපකරණ විකිණීමෙන් ලද මුදල්	975,000	1.0
මිලදීගත් දේපළ, පිරිසක හා උපකරණ	4,684,400	1.0

**1.12**

අධ්‍යයන ප්‍රතිඵලය:
4.2.2 දේ.පි.උ. මූලික සහ පසුව මැනීමේදී ක්‍රියාකරන ආකාරය පැහැදිලි කිරීම

	රු.	වෙන් කල ලකුණු
මිල, රක්ෂණ, ගැල් කුලී ලෙස බැංකුවෙන් කල ගෙවීම්	9,453,500	
කීරු බදු සහ නිශ්කාෂන ගාස්තු	2,176,200	0.5
යෝජිත කම්හල් භූමිය තෙක් ප්‍රවාහනය සඳහා කුලී	345,000	
බිම සකස් කිරීම සහිත සවිකිරීමේ ගාස්තු	245,000	
නිෂ්පාදනයට පෙරාතුව කල යුතු පරීක්ෂාවන් සඳහා දරු වියදම්	117,600	0.5
පරීක්ෂණ කාලය තුළදී ලද නිෂ්පාදනය විකිණීමෙන් ලද ශුද්ධ මුදල	(19,000)	
අපහරණය සඳහා දරීමට සිදුවන ඇස්තමේන්තුගත වියදම	154,000	
ඇස්තමේන්තුගත සුන්බුන් අගය	(172,300)	
යන්ත්‍ර පිරිවැය	<b>12,300,000</b>	
ඒ අනුව, වර්ෂය සඳහා යන්ත්‍ර ක්ෂය රු. $12,300,000 \times 6.67\% \times 7.5/12 =$ රු. 512,500		<b>2.0</b>

1.13

අධ්‍යයන ප්‍රතිඵලය:
4.7.2 ගලපන සිදුවීම් සහ නොගලපන සිදුවීම් පැහැදිලි කිරීම

ගලපන සිද්ධීන් යනු, වාර්තාකරණ කාලච්ඡේදය අවසානයේ පැවැත්ම සම්බන්ධව වාර්තාකරණ කාලච්ඡේදයෙන් පසු සිද්ධියක් මගින් කිසියම් සාක්ෂියක් සපයන සිද්ධීන්ය.

වෙන්කල ලකුණු
ලකුණු 1

උදාහරණ:

- වාර්තාකරණ කාලච්ඡේද අවසානයේදී පැවති ලැබිය යුතු වූ ශේෂයක් සහිතවූ ණයගැතියෙක් වාර්තාකරණ කාලච්ඡේදයෙන් පසු බුන්වත්වීම.

නොගලපන සිද්ධීන් යනු, වාර්තාකරණ කාලච්ඡේදයෙන් පසු ඇතිවූ තත්ත්වයක් නිරූපණය කරන සිද්ධීන්ය.

වෙන්කල ලකුණු
ලකුණු 1

උදාහරණ:

- වාර්තාකරණ කාලච්ඡේද අවසාන දිනයේ සහ මූල්‍ය ප්‍රකාශන නිකුත් කිරීමට අධිකාරිය දෙන දිනය අතර කාල පරාසය තුළදී ආයෝජනයක අගය පහල යාම.

වෙන්කල ලකුණු
ලකුණු 1

1.14

අධ්‍යයන ප්‍රතිඵලය:
2.3.4 පරිගණකගත ගිණුම්කරණ ක්‍රියාවලියක ලක්ෂණ හඳුනාගැනීම

වේගන ක්‍රියාවලිය, ණයගැතියන්, තොග, දේපළ, පිරිසත හා උපකරණ

වෙන්කල මුළු ලකුණු
ලකුණු 1 x 3

1.15

අධ්‍යයන ප්‍රතිඵලය:
2.1.3 ගිණුම්කරණයේ භාවිතාවන ප්‍රාථමික පොත් හඳුනාගැනීම
2.2.2 ගිණුම්කරණයට අදාළව පවතින ද්විත්ව බලපෑම් සංකල්පය හා ගිණුම්කරණ සමීකරණ අතර පවතින සහ සම්බන්ධතාවය බැලීම
2.3.1 ගිණුම් තැබීමේ ක්‍රියාවලිය හඳුනාගැනීම
2.5.1 ගිණුම්කරණයේ අත්හැරීම් සහ වැරදි හඳුනාගැනීම
2.5.2 වැරදි නිවැරදි කිරීමට අදාළ ජර්නල් සටහන් පිළියෙල කිරීම
2.6.1 පාලන ගිණුම්වල අරමුණ පැහැදිලි කිරීම
2.6.2 පාලන ගිණුම් ශේෂයන් සමග කේවල ගිණුම්වල එකතුව සැසඳීමේ ප්‍රකාශය පිළියෙල කිරීම

	හර	බැර
දුන් වට්ටම්	5,000	
ණයගැති පාලන ගිණුම්		5,000
විකුණුම්	25,000	
ණයගැති පාලන ගිණුම්		25,000

වෙන්කල ලකුණු
ලකුණු 1 x 3

1.16

අධ්‍යයන ප්‍රතිඵලය:
3.2.5 සමූහ සමාගම් සඳහා ඒකාබද්ධ මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට අදාළ ව්‍යවස්ථාපිත අවශ්‍යතාවයන් පැහැදිලි කිරීම

1. ආයතනයේ ඡන්ද හිමිකමෙන් බාගයකට වඩා (1/2) වෙනත් ආයතනයකට අයත්ව ඇත්තේ නම්
2. ව්‍යවස්ථාවකින් හෝ ගිවිසුමකින් කිසියම් ආයතනයකට, වෙනත් ආයතනයක මූල්‍ය හා මෙහෙයුම් ප්‍රතිපත්තීන් පරිපාලනය කිරීමට බලය ඇත්නම්,
3. ආයතනයකට, වෙනත් ආයතනයක අධ්‍යක්ෂ මණ්ඩලයේ බහුතරය පත්කිරීමට හෝ ඉවත් කිරීමට බලය ඇත්නම්
4. බාගයකට (1/2) වඩා ඡන්ද අයිතියක් නොතිබුනත්, ආයතනයකට වෙනත් ආයතනයක ඡන්දය ප්‍රකාශ කිරීමේ රැස්කිරීමකදී බහුතර ඡන්ද අයිතියක් නිරූපණය කිරීමට බලය ඇත්නම්

වෙන්කල ලකුණු
ලකුණු 1 x 3

1.17

<b>අධ්‍යයන ප්‍රතිඵලය:</b>
4.3.1 භාණ්ඩ විකිණීමෙන් සහ සේවා සැපයීමෙන් වන අයහාරය හඳුනාගැනීම සඳහා සපුරාලිය යුතු නිර්ණායක විස්තර කිරීම.
4.3.2 පොළී ලාභාංශ සහ පුරස්කාර වලින් උපදන අයහාරය හඳුනාගැනීම සඳහා ගිණුම්කරණයේ සලකන අන්දම විස්තර කිරීම

ඒකක	හඳුනාගැනීම (නිවැරදි/වැරදි)	හේතු
සේවාදායකයාගෙන් මුදල් ලැබීම්	වැරදි	මෙහිදී මේවන විටත් භාණ්ඩයේ අයිතිය හා බැඳුණු අවදානම හා ප්‍රතිලාභ ගැණුම්කරුට මාරුවී ඇති බවට සාක්ෂි සපයනු නොලැබේ. එමනිසා එය අයහාරයක් නොවේ.
ලාභාංශ	වැරදි	2014.03.31 දිනට මෙම ලාභාංශය ලැබීමේ අයිතිය ආයතනය සතුව නොපවතී.
පොළී	වර්ෂය සඳහා අදාළ පොළිය රු. 9,000 ක් පමණක් හඳුනාගත යුතුය. රු. 12,000 ක් හඳුනාගැනීම වැරදිය.	2014.03.31 දිනෙන් අවසන් කාල පරිච්ඡේදය සඳහා සඵල පොළී ආදායම උපරිත කල යුතු අගය රු. 9,000 කි. ඉදිරි කාලය සඳහා ආදායම ඊළඟ වර්ෂයේදී හඳුනාගනී.

<b>වෙන්කල ලකුණු</b>
ලකුණු 0.5 x 6

1.18

<b>අධ්‍යයන ප්‍රතිඵලය:</b>
4.5.1 වෙනස් වර්ගවල කොඟ හඳුනාගැනීම
4.5.2 කොඟ අගය කිරීමට භාවිතා කරන වෙනස් වෙනස් වර්ගවල ක්‍රම පැහැදිලි කිරීම

කොඟ වර්ගය	ධාරණ අගය (රු.)
අමුද්‍රව්‍ය	1,500,000
නොනිම් කොඟ	430,000
නිම් භාණ්ඩ	1,500,000

<b>වෙන්කල ලකුණු</b>
ලකුණු 0.5 x 6



1.19

අධ්‍යයන ප්‍රතිඵලය:
4.8.3 ගිණුම්කරණ ක්‍රියාවලිය කෙරෙහි අදාළ වන ආචාරධර්ම පද්ධතිය පිළිබඳව අවබෝධයක් ලබාගැනීම

- (i) ලාභ අධි ගණනය කර පෙන්වීමට ව්‍යාපාරයේ තොග අගයන් වෙනස්කිරීමට ගිණුම්කරණ වැරද්දක් මෙන්ම ආචාරධර්ම කඩකිරීමකි.
- (ii) සේවකයින්ගේ පෞද්ගලික අභිලාෂයන් තහවුරු වන පරිදි මූල්‍ය ප්‍රකාශනවල ප්‍රතිඵල හා තොරතුරු මුලධර්මවලට පටහැනිව සකස් කිරීම හා ඉදිරිපත් කිරීම ආචාරධර්ම වලට පටහැනි ක්‍රියාවකි.
- (iii) සේවකයින්ගේ හෝ අධ්‍යක්ෂ මණ්ඩලයේ ඇල්ම ආරක්ෂා වන පරිදි ගිණුම්කරණ මුලධර්ම කඩකිරීම ආචාරධර්මවලට පටහැනි ක්‍රියාවලියකි.

1.20

අධ්‍යයන ප්‍රතිඵලය:
4.9.1 බදු වියදුම් නිර්වචනය කිරීම
4.9.2 ගිණුම්කරණ ලාභය සහ බදු ලාභය අතර වෙනස පැහැදිලි කිරීම
4.9.6 විලම්භිත බදු ගණනය

බදු වියදුම		රු.
වර්ෂය සඳහා බදු/ප්‍රවර්ධන බදු $8,250,000 \times 28\%$	=	2,310,000
විලම්භිත බදු $(3,500,000 - 2,100,000) \times 28\%$	=	127,000
		<b>2,437,000</b>

ලකුණු ක්‍රමය
එක් එක් ප්‍රශ්නය සඳහා ලකුණු 03 බැගින් හිමිවේ.
මුළු ලකුණු 30

## 02 කොටස

### ප්‍රශ්න අංක 02

<b>අධ්‍යයන ප්‍රතිඵලය:</b>
3.3.1 හවුල් ව්‍යාපාරවල ස්වභාවය සහ හවුල් ව්‍යාපාරවලට අදාළ විශේෂිත ගිණුම් පිළිබඳව විස්තර කිරීම
3.3.2 විසර්ජන ගිණුම් ඇතුළත්ව, හවුල් ව්‍යාපාර සඳහා මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීම (සලකා බලන කාල පරිච්ඡේදයේදී හිමිකාරත්වය වෙනස් නොවන විට හවුල් ව්‍යාපාර සඳහා සරලව මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීම)

### 2.1.

#### 1.

#### කමල්, ලලිත් සහ මාලිගේ හවුල් ව්‍යාපාරය හවුල්කරුවන්ගේ ජංගම ගිණුම

	කමල්	ලලිත්	මාලි
ශේෂය	120,000	80,000	(20,000)
ලාභය ප්‍රතිවර්ථනය කිරීම	(110,000)	(110,000)	(110,000)
ගැනිලි - භාණ්ඩ	(30,000)	-	-
ප්‍රාග්ධන පොළී	20,000	15,000	15,000
වැටුප්	-	-	100,000
නිවැරදි ලාභ කොටස්	60,000	60,000	30,000
<b>ගැලපු ශේෂය</b>	<b>60,000</b>	<b>45,000</b>	<b>15,000</b>

ලකුණු ක්‍රමය	ලකුණු
ලාභය ප්‍රතිවර්ථනය කිරීම	1
ප්‍රාග්ධන පොළී	1
වැටුප්	1
නිවැරදි ලාභ කොටස්	1
	මුළු ලකුණු 04

2.

කමල්, ලලිත් සහ මාලි හවුල් ව්‍යාපාරය  
2014.03.31 දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය (රු. '000)

		රු.
දේපළ, පිරිසත හා උපකරණ		455,000
<b>ජංගම නොවන වත්කම්</b>		
භාණ්ඩ තොගය	125,000	
ලැබිය යුතු දැ/ ණයගැතියන්	80,000	
කුලී අත්තිකාරම්	40,000	
මුදල් ශේෂය	25,000	
මුළු ජංගම වත්කම්		<b>270,000</b>
<b>මුළු වත්කම්</b>		<b>725,000</b>
<b>හිමිකම් සහ බැරකම්</b>		
<b>හිමිකම්</b>		
<b>හවුල්කරුවන්ගේ ප්‍රාග්ධන ගිණුම්</b>		
කමල්	80,000	
ලලිත්	60,000	
මාලි	60,000	200,000
<b>හවුල්කරුවන්ගේ ජංගම ගිණුම්</b>		
කමල්	60,000	
ලලිත්	45,000	
මාලි	15,000	120,000
		<b>320,000</b>
<b>ජංගම නොවන බැරකම්</b>		
ණය		300,000
<b>ජංගම වගකීම්</b>		
ගෙවිය යුතු ගිණුම්/ණයහිමියන්		12,000
උපචිතයන්		93,000
<b>මුළු හිමිකම් සහ බැරකම්</b>		<b>725,000</b>

ලකුණු ක්‍රමය	ලකුණු
දේපළ, පිරිසත හා උපකරණ	1
භාණ්ඩ තොගය	0.5
ලැබිය යුතු දැ/ ණයගැතියන්	0.5
කුලී අත්තිකාරම්	0.5
මුදල් ශේෂය	0.5
ණය	0.5
උපචිතයන්	0.5
	මුළු ලකුණු 04

**පෙර වැඩ**

ලාභය සංශෝධනය කිරීම

රු.'000

වර්ෂය සඳහා ලාභය		330
ගිණුම්ගත නොවූ ගැනිලි	30	
මූල්‍ය පිරිවැය	(30)	
උපයෝගිතා බිල් පත්‍ර	(55)	
කෂය	(15)	
ගොඩනැගිලි කුලී අත්තිකාරම්	<u>40</u>	<u>(30)</u>
සංශෝධිත ලාභය		300
හවුල්කරුවන්ගේ වේතන		(100)
හවුල්කරුවන්ගේ ණය පොළී		<u>(50)</u>
විසර්ජනය කළ හැකි ලාභය		150

**ලාභ කොටස්**

කමල්	60	
ලලිත්	60	
මාලි	<u>30</u>	<u>(150)</u>
		<u>-----</u>

## 2.2

මූල්‍ය ප්‍රකාශන සකස් කිරීමේ හා ඉදිරිපත් කිරීමේ ක්‍රියාවලියේදී සංසන්දනාත්මකභාවය වැඩිදියුණු කරලීමට පහත ක්‍රියාමාර්ග අනුගමනය කළ හැකිය.

- I. පොදුවේ පිළිගත් ගිණුම්කරණ මූලධර්ම හා ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතීන්වලට අනුකූලව මූල්‍ය ප්‍රකාශන සකස් කිරීම හා ඉදිරිපත් කිරීම.
- II. අදාළ කර්මාන්තයේ පරිචයන්ට අනුකූලව මූල්‍ය ප්‍රකාශන සකස් කිරීම හා ඉදිරිපත් කිරීම.
- III. මූල්‍ය ප්‍රකාශනවල වැදගත් ගිණුම්කරණ ප්‍රතිපත්ති පැහැදිලිව අනාවරණය කිරීම
- IV. ගිණුම්කරණ ප්‍රතිපත්ති ඒකාකාරී ලෙස භාවිතා කිරීම හා ගිණුම් ප්‍රතිපත්ති වල වෙනසක් සිදුකරන ලද්දේ නම්, ඒ පිළිබඳව අනාවරණය කිරීම.
- V. සෑම මූල්‍ය ප්‍රකාශනයකම පෙර වර්ෂ සංඛ්‍යා අනාවරණය කිරීම
- VI. මූල්‍ය ප්‍රකාශනවල හෝ වාර්ෂික වාර්තාවේ වෙනත් ස්ථානයක පෙර වර්ෂ 05 ක හෝ 10 ක දත්තයන් අනාවරණය කිරීම.

ලකුණු ක්‍රමය

සෑම කරුණක් සඳහාම 01 ලකුණ බැගින් එහෙත් මුළු ලකුණු දෙකක උපරිමයක් සහිතව

### ප්‍රශ්න අංක 03

අධ්‍යයන ප්‍රතිඵලය:

3.1.1 තනි පුද්ගල ව්‍යාපාර සඳහා මූල්‍ය ප්‍රකාශන සකස් කරන්න.

3.1.1

**“PQR නිෂ්පාදකයින්”**  
**2013 මාර්තු 31 දායින් අවසන් වර්ෂය සඳහා නිෂ්පාදන ගිණුම**

	රු. '000	රු. '000
2012.04.01 අමුද්‍රව්‍ය කොගය		500
ගැණුම්	2,100	
හරවා යැවීම්	(60)	
භානිවු ද්‍රව්‍ය	(40)	
අවසන් අමුද්‍රව්‍ය	(200)	1,800
නිෂ්පාදනය සඳහා යොදාගත් අමුද්‍රව්‍ය		2,300
සෘජු වේතන		590
පුරස්කාර ගෙවීම්		110
ප්‍රාථමික පිරිවැය		3,000
<b>නිෂ්පාදන වියදම්</b>		
යන්ත්‍රෝපකරණ - ක්ෂය	260	
ගොඩනැගිලි - ක්ෂය	60	
රක්ෂණ	42	
විදුලි	117	
ජල	72	
දුරකථන වියදම්	15	
වැටුප්	1,000	
සේවක අර්ථ සාධක අරමුදල	150	
නිෂ්පාදන උපාංග	244	1,960
2012.04.01 දිනට නොනිමි වැඩ		200
2013.03.31 දිනට නොනිමි වැඩ		(160)
		5,000
ලාභය 10 %		500
<b>මුළු නිෂ්පාදන වියදම</b>		<b>5,500</b>

ලකුණු ක්‍රමය	ලකුණු
භානිවු කොගය	0.5
අවසන් අමුද්‍රව්‍ය	0.5
සෘජු වේතන	0.5
යන්ත්‍රෝපකරණ - ක්ෂය	0.5
ගොඩනැගිලි - ක්ෂය	0.5
රක්ෂණ	0.5
විදුලි	0.5
සේවක අර්ථ සාධක අරමුදල	0.5
ලාභය 10 %	1
	<b>මුළු ලකුණු 05</b>

3.1.2

“PQR නිෂ්පාදකයින්”  
දළ ලාභය ගණනය කිරීම

	රු. '000	රු. '000
විකුණුම්		7,950
ආපසු එවුම්		(20)
2012.04.01 දිනට තොගය	330	
නිෂ්පාදන වියදම්	5,500	
2013.03.31 දිනට තොගය	(440)	5,390
දළ ලාභය		2,540
උපලබ්ධි නොවූ ලාභය සඳහා වෙන්කිරීම් (40-30)		(10)
දළ ලාභය උපලබ්ධි නොවූ ලාභයෙන් පසු		2,530

ලකුණු ක්‍රමය	ලකුණු
2012.04.01 දිනට තොගය	1.0
නිෂ්පාදන වියදම්	1.0
සටහන් නොවූ ලාභය සඳහා වෙන්කිරීම් (40-30)	1.0
	මුළු ලකුණු 03

3.2

මූල්‍ය කල්බද්දකදී බදු ගැණුම්කරුට අදාළ වත්කමේ නෛතික අයිතිය පැවරෙන්නේ බදු කාලය අවසානයේදී වුවත් විෂය මූලිකව (හරයාත්මකව) එම වත්කම භාවිතය තුළින් ලැබෙන ආර්ථික ප්‍රතිලාභ කල්බදු ගිවිසුම ආරම්භයේ සිටම බදු ගැණුම්කරුට හිමිවේ. එම ප්‍රතිලාභවලට එරෙහිව බදු කාලය තුළදී බදු ගැණුම්කරු කල්බදු දීමනාකරුට වාරික ගෙවීම් කරනු ලැබේ. ඒ අනුව මූල්‍ය කල්බද්දකදී වත්කමක සන්නකය හෙවත් අයිතිය බදු ගැණුම්කරුට නෛතිකව ලැබෙන්නේ බදු කාලය අවසානයේදී වුවද බදු ගිවිසුම ආරම්භයේදීම එම වත්කම කල්බදු ගැණුම්කරුගේ පොත්වල වත්කමක් සේ හඳුනාගනී.

ලකුණු ක්‍රමය
මුළු ලකුණු 02

ප්‍රශ්න අංක 04

අධ්‍යයන ප්‍රතිඵලය:
2.5.1 ගිණුම්කරණයේ අත්හැරීම් සහ වැරදි හඳුනාගැනීම
2.5.2 වැරදි නිවැරදි කිරීමට අදාළ ජර්නල් සටහන් පිළියෙල කිරීම
2.5.3 අවිනිශ්චිත ගිණුම් භාවිතය, ගිණුම් වාර්තාවල සහ මූල්‍ය ප්‍රකාශනවල අන්තර්ගත වැරදි සහ අත්හැරීම් නිවැරදි කිරීම
3.4.2 ලාභ අරමුණක් නොමැති සංවිධාන සඳහා මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීම
2.1.2 ගිණුම්කරණයේ භාවිතාවන මූලාශ්‍ර ලියවිලිවල අරමුණ පැහැදිලි කිරීම
2.3.3 ලෙජර් ගිණුම් පිළියෙල කිරීම

**4.1**

**1. අවිනිශ්චිත ගිණුම (රු.)**

	හර	බැර
ආරම්භයේදී පැවති ශේෂය		380,000
ණයගැනී (සටහන් නොවූ විකුණුම්)		50,000
ණයගැනී (ලද මුදල්)	150,000	
ණයහිමි (ලද මුදල්)	150,000	
දුන් වට්ටම්	20,000	
ලද වට්ටම්	20,000	
ණයහිමි (ආරම්භක ශේෂය නිවැරදි කිරීම)	90,000	
	430,000	430,000

ලකුණු ක්‍රමය	ලකුණු
හිගය	0.5
ණයගැනී	0.5
ණයගැනී	0.5
ණයහිමි	0.5
දුන් වට්ටම්	0.5
ලද වට්ටම්	0.5
ණයහිමි	0.5
ශේෂය	0.5
	මුළු ලකුණු 04

**2. නිවැරදි ලාභය ගණනය කිරීම (රු.)**

කෙටුම්පත ලාභය		400,000
අත්හැරුණු බැරපත්	(16,500)	
ලද වට්ටම්	20,000	
වැඩියෙන් සටහන් කළ දුන් වට්ටම්	20,000	
අත්හැරුණු බොල් ණය	(25,000)	(1,500)
<b>නිවැරදි ලාභය</b>		<b>398,500</b>

ලකුණු ක්‍රමය	ලකුණු
අත්හැරුණු බැරපත්	0.5
ලද වට්ටම්	0.5
අතිප්‍රකාශිත ලද වට්ටම්	0.5
අත්හැරුණු බොල් ණය	0.5
	මුළු ලකුණු 02



4.2

**සාමාජික මුදල් ගිණුම (රු.)**

2013.04.01 හිඟ වර්ෂ 2 ක් සඳහා	200,000		2013.04.01 දිනට කලින් ලැබීම් 400 x 100	40,000
වර්ෂ 1 ක් සඳහා	5,000	205,000		
ආදායම් වියදම් ගිණුමට වර්ෂයේ සාමාජික ගාස්තු ආදායම (6,000 x 100)		600,000	ලද මුදල් වර්ෂ 2කට වඩා මුදල් නොගෙවූ සාමාජිකයන්ගෙන් ලැබිය යුතු මුදල් කපාහැරීම 2 x 15 x 100	688,500 3,000
2014.03.31 දිනට කලින් ලද සාමාජික මුදල් 250 x 100		25,000	2014.03.31 දිනට හිඟ සාමාජික මුදල් (1,000-15 x 100)	98,500
		<b>830,000</b>		<b>830,000</b>

ලකුණු ක්‍රමය	ලකුණු
මුදල්	0.5
2013.04.01 දිනට හිඟ සාමාජික මුදල්	0.5
2013.04.01 දිනට කලින් ලද සාමාජික මුදල්	0.5
2014.03.31 දිනට වර්ෂය සඳහා ආදායම	1.0
2014.03.31 දිනට හිඟ ශේෂය	1.0
2014.03.31 දින කලින් ලැබීම්	0.5
	<b>මුළු ලකුණු 04</b>

**ප්‍රශ්න අංක 05**

<p>අධ්‍යයන ප්‍රතිඵලය:</p> <p>3.5.1 අසම්පූර්ණ සටහන් පිළිගනු ලබන හැකි විවිධ අවස්ථාවන් හඳුනාගැනීම</p> <p>3.5.2 අසම්පූර්ණ සටහන් මගින් මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීම</p> <p>2.6.1 පාලන ගිණුම්වල අරමුණ පැහැදිලි කිරීම</p> <p>2.6.2 පාලන ගිණුම් ශේෂයන් සමග කේවල ගිණුම්වල එකතුව සැසඳීමේ ප්‍රකාශය පිළියෙල කිරීම</p> <p>2.7.1 බැංකු සැසඳුම් සකස් කිරීමේ අවශ්‍යතාවය සහ අරමුණු පැහැදිලි කිරීම</p>
---

1.

**SQ සහෝදරයෝ**  
**2014 මාර්තු 31 දිනට විස්තීර්ණ ආදායම් ප්‍රකාශනය**

	රු. '000	රු. '000
විකුණුම්		1,300
විකුණුම් පිරවැය		(780)
දළ ලාභය		520
ලැබිය යුතු වට්ටම්		5
දුන් වට්ටම්	14	
උපකරණ ක්ෂය	60	
වෙනත් වියදම්	321	(395)
<b>වර්ෂයේ ශුද්ධ ලාභය</b>		<b>130</b>

ලකුණු ක්‍රමය	ලකුණු
විකුණුම්	0.5
විකුණුම් පිරවැය	1.0
දළ ලාභය	0.5
ලැබිය යුතු වට්ටම්	0.5
දුන් වට්ටම්	0.5
උපකරණ ක්ෂය	0.5
වෙනත් වියදම්	0.5
<b>වර්ෂයේ ශුද්ධ ලාභය</b>	<b>1.0</b>
	මුළු ලකුණු 05

2.

**SQ සහෝදරයෝ**  
**2014 මාර්තු 31 දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය**

	රු. '000
උපකරණ	305
කොගය	100
ණයගැනී	151
අත ඉතිරි මුදල්	37
බැංකු ශේෂය	15
<b>මුළු වත්කම්</b>	<b>608</b>
ස්කන්ධය	
ප්‍රාග්ධනය	400
ඉ/ගෙ රඳවාගත් ලාභය	65
<b>වර්ෂයේ ශුද්ධ ලාභය</b>	<b>130</b>
ආපසු ගැනීම්	(70)
	525

ණයහිමි		45
ලැබීම්		38
<b>මුළු ස්කන්ධය හා වගකීම්</b>		<b>608</b>

**පෙරවැඩ**

- 2012.04.01 දිනට තත්ත්ව ප්‍රකාශනය

මූලික ප්‍රාග්ධනය	400	උපකරණ	240
		අත ඉතිරි මුදල්	20
		බැංකු ශේෂය	50
		ණයගැනී	110
රඳවාගත් ලාභය	65	කොග	45
	<b>465</b>		<b>465</b>

- මුදල් පොත

ඉ/ගෙ - අත ඉතිරි	20	උපකරණ	125
බැංකු	50	මිලදී ගැනුම්	500
මුදලින් ලද විකුණුම්	500		
ණයගැනී ලැබීම්	745	ණයහිමි	285
		ආපසු ගැනීම්	70
		වියදම්	283
		ප/ගෙ - බැංකු	15
		අත ඉතිරි	37
	<b>1315</b>		<b>1315</b>

- ණයගැනී

ඉ/ගෙ ශේෂය	110	ලද මුදල්	745
ණයට විකුණුම්	800	වට්ටම්	14
		ශේෂය	151
	<b>910</b>		<b>910</b>

- ණයහිමි

මුදල්	285	ඉ/ගෙ ශේෂය	-
වට්ටම්	5		
		ගැනුම්	335
ශේෂය	45		
	<b>335</b>		<b>335</b>

• ගැණුම් ගණනය කිරීම

විකුණුම් පිරිවැය	780
අවසන් තොගය	100
	880
ආරම්භක තොගය	(45)
	<b>835</b>
ලකුණු ක්‍රමය	ලකුණු
උපකරණ	0.5
තොගය	0.5
ණයගැනී	0.5
අත ඉතිරි මුදල්	0.5
බැංකු ශේෂය	0.5
ප්‍රාග්ධනය	0.5
ඉ/ගෙ රඳවාගත් ලාභය	0.5
ආපසු ගැනීම්	0.5
මුළු ස්කන්ධය	0.5
ණයහිමි	0.5
	මුළු ලකුණු 05

### 03 කොටස

#### ප්‍රශ්න අංක 06

අධ්‍යයන ප්‍රතිඵලය:
3.2.3 කළමනාකාරිත්වය සහ ප්‍රකාශනය සඳහා මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීම
4.2.2 දේ.පි.උ. මූලික සහ පසුව මැනීමේදී ක්‍රියාකරන ආකාරය පැහැදිලි කිරීම
4.2.4 දේපළ පිරිසක හා උපකරණ හි විවිධ ක්‍ෂය ගණනය කිරීමේ ක්‍රම පැහැදිලි කිරීම
4.2.6 LKAS 16 ප්‍රකාරව දේ.පි.උ. සම්බන්ධයෙන් හෙළිදරව් කිරීමේ අවශ්‍යතාවයන් ලැයිස්තුගත කිරීම
2.4.2 උපචිත, පෙරගෙවීම්, ක්‍ෂයවීම් සහ බොල්ණය සහ අවසන් තොග වැනි ගැලපුම් සටහන් සහිතව වර්ෂ අවසාන මූල්‍ය ප්‍රකාශන සකස් කිරීම
1.2.5 මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමේදී පාදකවන බලපවත්වන උපකල්පන අඛණ්ඩ පැවැත්ම සහ ගිණුම්කරණ සංකල්ප පැහැදිලි කරන්න. ( උපචිත, ප්‍රමාණාත්මක, ඒකාකාරී, ව්‍යාපාර ඒකක, ගැලපුම්, ආරක්‍ෂණ, කාලපරිච්ඡේදමය, උපලබ්ධි, විශ්වාසවන්තබව සහ සංසන්දනයකල හැකිබව)
2.4.1 උපචිත, අවසාන තොග, පෙර ගෙවීම්, ක්‍ෂයවීම් සහ බොල්ණය වැනි, ගිණුම් වර්ෂය අවසානයේ සිදුකරනු ලබන ගැලපීම්වල අවශ්‍යතාවය හඳුනාගැනීම
4.5.3 තොග මැනීමේ ක්‍රම පැහැදිලි කිරීම
4.12.3 මූල්‍ය ප්‍රකාශන තුළ ප්‍රතිපාදන හඳුනාගැනීමේදී සපුරාලිය යුතු නිර්ණායකයන් පැහැදිලි කිරීම
4.8.4 බදු ගැණුම්කරුගේ පොත්වල මූල්‍ය කල්බදු ගිණුම්කරණය පැහැදිලි කිරීම
4.9.2 ගිණුම්කරණ ලාභය සහ බදු ලාභය අතර වෙනස පැහැදිලි කිරීම

1.

#### ABC සමාගම 2014 මාර්තු 31 දිනට විස්තීර්ණ ආදායම් ප්‍රකාශනය

	රු.	රු.
විකුණුම්		16,150
විකුණුම් පිරිවැය		(7,032)
දළ ලාභය		9,118
වෙනත් ආදායම්		130
		9,248
<b>වියදම්</b>		
බෙදාහැරීමේ වියදම්	3,980	
පරිපාලන වියදම්	2,406	
වෙනත් වියදම්	1,004	
මූල්‍ය වියදම්	690	(8,080)
බදු පෙර ශුද්ධ ලාභය		1,168
<b>ආදායම් බදු වියදම්</b>		

වර්ෂය සඳහා බදු	384	
පෙර කාල පරිච්ඡේද සඳහා අතිරික්ත වෙන්කිරීම	(34)	(350)
කාලපරිච්ඡේදය සඳහා ශුද්ධ ලාභය		818
<b>වෙනත් විස්තීර්ණ ආදායම්</b>		
දේපළ, පිරියත හා උපකරණ ප්‍රත්‍යාගණන ලාභය		2,000
<b>මුළු විස්තීර්ණ ආදායම්</b>		<b>2,818</b>

ලකුණු ක්‍රමය	ලකුණු
විකුණුම්	0.5
විකුණුම් පිරවුය	1.0
වෙනත් ආදායම්	0.5
බෙදාහැරීමේ වියදම්	1.0
පරිපාලන වියදම්	1.0
වෙනත් වියදම්	1.0
මූල්‍ය වියදම්	1.0
පෙර කාල පරිච්ඡේද සඳහා අතිරික්ත වෙන්කිරීම	1.0
දේපළ, පිරියත හා උපකරණ ප්‍රත්‍යාගණන ලාභය	1.0
	මුළු ලකුණු 08

2.

ABC සමාගම

2014 මාර්තු 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා ස්කන්ධය වෙනස්වීමේ ප්‍රකාශනය රු. '000

	ප්‍රකාශිත ප්‍රාග්ධනය	ප්‍රත්‍යාගණන සංචිතය	රදවාගත් ලාභය	එකතුව
2013.04.01 දිනට ශේෂය	2,000	-	1,295	3,295
වර්ෂය සඳහා ලාභය	-	-	818	818
ප්‍රත්‍යාගණන වැඩිවීම - ඉඩම්	-	2,000	-	2,000
ලාභාංශ ගෙවීම්	-	-	(200)	(200)
2014.03.31 දිනට ශේෂය	2,000	2,000	1,913	5,913

ලකුණු ක්‍රමය	ලකුණු
2013.04.01 දිනට ශේෂය	0.5
වර්ෂය සඳහා ලාභය	0.5
ප්‍රත්‍යාගණන වැඩිවීම - ඉඩම්	0.5
ලාභාංශ ගෙවීම්	0.5
	මුළු ලකුණු 02

3.

ABC සමාගම  
2014 මාර්තු 31 දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය

වත්කම්	රු'000	රු'000
<b>ජංගම නොවන වත්කම්</b>		
දේපළ, පිරිසත හා උපකරණ		6,185
ජංගම වත්කම්		
තොගය	350	
වෙළඳ ණයගැති	392	
වෙනත් ලැබීම්	60	
මුදල් හා මුදල් සමාන දෑ	156	958
<b>මුළු වත්කම්</b>		<b>7,143</b>
<b>ස්කන්ධය හා වගකීම්</b>		
<b>ප්‍රකාශිත ප්‍රාග්ධනය හා සංචිත</b>		
ප්‍රකාශිත ප්‍රාග්ධනය		2,000
<b>සංචිත</b>		
ප්‍රත්‍යාගණන සංචිත	2,000	
රඳවාගත් ලාභය	1,913	3,913
<b>මුළු ස්කන්ධය</b>		<b>5,913</b>
<b>ජංගම නොවන වගකීම්</b>		
12% ණයකර	300	300
<b>ජංගම වගකීම්</b>		
වෙළඳ ණයහිමි/ගෙවිය යුතු ගිණුම්	150	
වෙනත් ණයහිමි/ගෙවිය යුතු ගිණුම්	530	
ගෙවිය යුතු ආදායම් බදු	250	930
<b>මුළු ස්කන්ධය හා වගකීම්</b>		<b>7,143</b>

ලකුණු ක්‍රමය	ලකුණු
දේපළ, පිරිසත හා උපකරණ	02
තොගය	0.5
වෙළඳ ලැබිය යුතු දෑ	1.0
වෙනත් ලැබිය යුතු	0.5
මුදල් හා මුදල් සමාන දෑ	0.5
ප්‍රකාශිත ප්‍රාග්ධනය	0.5
ප්‍රත්‍යාගණන සංචිත	0.5
රඳවාගත් ඉපැයුම්	0.5
මුළු ස්කන්ධය	0.5
12% ණයකර	0.5
මූල්‍ය ප්‍රකාශනය සමවන්නේ නම්	02

වෙනත් ගෙවිය යුතු	0.5
උපචිත ආදායම් බදු	0.5
	මුළු ලකුණු 10

**පෙරවැඩ**

- විකුණුම් පිරිවැය

ශේෂය	7,432
අවසන් තොග ගැලපීම්	(400)
	<b>7,032</b>

- බෙදාහැරීමේ වියදම්

දී ඇති ශේෂය	3,696
මෝටර් රථ කෂය	260
බොල් ණය	28
අඩමාණ ණය අතිරික්ත වෙන් කිරීම	(4)
	<b>3,980</b>

- පරිපාලන වියදම්

දී ඇති ශේෂය	2,451
ගොඩනැගිලි කෂය වෙන් කිරීම	35
කෂය ප්‍රතිවර්ධනය කිරීම	(44)
සේවක අර්ථ සාධක අරමුදල	25
සේවා නියුක්ති භාරකාර අරමුදල	3
උපචිත සඳහා ගැලපීම්	(60)
කලින් ගෙවීම් සඳහා කරන ලද ගැලපීම්	(4)
	<b>2,406</b>

- වෙනත් වියදම්

දී ඇති ශේෂය	354
දේ.පි.උ ප්‍රත්‍යාගණන අලාභය	600
තොත කපා හැරීම	50
	<b>1004</b>

- මූල්‍ය ගාස්තු

දී ඇති ශේෂය	672
ණයකර පොළිය	18
	<b>690</b>

- විකුණුම්

දී ඇති ශේෂය	16,250
අත්තිකාරම් ලැබීම්	(100)
	<b>16,150</b>



- ආදායම් බදු 2013/14

දී ඇති ශේෂය	260
2012/13 වර්ෂය සඳහා කල ගෙවීම්	(126)
වර්ෂය සඳහා බදු	( 384)
ගෙවිය යුතු ශේෂය	<b>250</b>

- ආදායම් බදු 2012/13

2013.04.01 දිනට ගෙවිය යුතු ශේෂය	160
සම්පූර්ණ නිරවුල්කිරීම	(126)
අතිරික්ත වෙන් කිරීම	<b>34</b>